

## 1.8 අනුරාධපුර යුගයේ බොද්ධ හික්ෂුවගේ ධර්මධාරීන්වය

පූර්ණ වැළිමඩගම කුසලයම්ම හිමි  
පාලි හා බොද්ධ අධ්‍යාපන අංශය, කැලණීය විශ්වව්‍යාලය, කැලණීය.

### ABSTRACT

ආදි බොද්ධ මූලාශ්‍යයෙන් බොද්ධ හික්ෂුවට පැවරුණු කාර්යභාරය ප්‍රධාන කොටස් දෙකක් යටතේ හඳුනාගත හැකි ය. එනම් ආගමික හා සාමාජික වශයෙනි. මෙයිනුත් ආගමික කාර්යභාරය බොද්ධ හික්ෂුවට පැවරුණු ප්‍රමුඛතම වගකීම ලෙස හඳුනාගත හැකි ය. එය ප්‍රධාන කොටස් 03 කට වෙන් කළ හැකි ය. එනම්, ආධ්‍යාත්මික කාර්ය සාධනය හෙවත් සාම්ඝ්‍යාච්ඡා සාධනය, විනයට අනුව කටයුතු කිරීම හෙවත් ප්‍රාතිමෝෂ සංවරය හා ධර්මධාරීන්වයයි.

මුද්දකාලීන හික්ෂු සමාජයෙන් අඛණ්ඩ වූ පේරවාද හික්ෂු සමාජය ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේ ක්‍රි. පූ. 03 සියවසේ අනුරාධපුර යුගය තුළ දී ය. ශ්‍රී ලංකානේ බොද්ධ සංස්කෘතියේ ආරම්භය, සංවර්ධනය හා නව ප්‍රවණතා ඉස්මතු වීම මෙම යුගයේ සිදු වී තිබේ. මෙම පර්යේෂණය මගින් බලාපොරොත්තු වන්නේ සූත්‍ර හා විනය පිටකයෙන්, පෙළ අවුවා, රේකා, වංශකථා, සිංහල සාහිත්‍ය ග්‍රන්ථ හා අභිලේඛන ආදි මූලාශ්‍යය ඇසුරු කරමින් ක්‍රි. පූ. 03 සියවසේ මෙරට ආරම්භ වූ අනුරාධපුර යුගයට අයන් හික්ෂුව, හික්ෂුවට අයන් ආගමික කාර්යභාරයේ කොටසක් වූ ධර්මධාරීන්වය විෂයෙහි කටයුතු කොට ඇති ආකාරය විමර්ශනය කිරීමයි. අනුරාධපුර යුගයේ බොද්ධ හික්ෂුවගේ ධර්මධාරීන්වය පිළිබඳ ප්‍රධාන සන්ධිස්ථාන, අවිධිකාලීකා, අවිධිකථාවරිය, ආවරිය, පොරාණ, හාණක, ධර්මධාර ආදි තනතුරුත්, ග්‍රන්ථකරණය, ව්‍යුපිතක සංවර්ධනය ආදි ක්‍රේඛ්‍ය පිළිබඳවත් මෙහි දී අවධානය යොමු කෙරේ.